

දුරකථන ) 0112669192 , 0112675011  
ජ්‍යෙෂ්ඨ පොලෝපොසි ) 0112698507 , 0112694033  
Telephone ) 0112675449 , 0112675280

ගණකයේ ) 0112693866  
පෙක්ස් ) 0112693869  
Fax ) 0112692913

විද්‍යුත් තැපෑල ) postmaster@health.gov.lk  
මිනින්නුසල ( මුක්‍රතා )  
e-mail )  
වෛති අඩවිය ) www.health.gov.lk  
ඩිජ්‍යුලියාපත්‍රකාශක නිශ්චයාත්ත්තාමය  
website )

මත්‍ය අංකය )  
නොතු ඇල )  
My No. ) CF/EXP/01/2020  
ඡ්‍යෙෂ්ඨ අංකය )  
ඉමතු ඇල )  
Your No. : )



සුවසිරිපාය  
සභාපතිපාය

SUWASIRIPAYA

දිනය )  
තික්ති Date ) 2020.10.09  
)

සෞඛ්‍ය ආමාත්‍යාංශය  
ස්‍යාංචාරාම අමෙස්ස  
Ministry of Health

පොදු වතුලේඛ ලිපි අංක : 02 / 88 / 2020

පළාත් සෞඛ්‍ය ලේකම්වරයේ,  
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - ශ්‍රී ලංකා ප්‍රජාත්‍යා රෝහල  
පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයේ,  
රේඛිය ආමාත්‍යාංශ යටත් ගැනෙන සියලුම රෝහල් අධ්‍යක්ෂවරයේ,  
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයේ,  
අදාළ අයතින ප්‍රධානීන්,

සෞඛ්‍ය ආමාත්‍යාංශයේ ප්‍රාධික ඕල්පිය නොවන සේවා ගණය PL – 01 – 2006 (ඒ) තනතුරුවල I ග්‍රේනිය සඳහා  
වන කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය - 2020 (පළමු වරය)

සෞඛ්‍ය ආමාත්‍යාංශයේ ප්‍රාධික ඕල්පිය නොවන සේවා ගණය (PL – 01 – 2006 (ඒ)) අයත් තනතුරු සඳහා වන I ග්‍රේනියට උසස් වේ වකර 05 ක් ගත්වීමට පෙර සමත් වියදුනු කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය කිහිපා, ඉංග්‍රීසි හා දෙමෙල මාධ්‍යවලින් පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. විනාගය පවත්වනු ලබන දිනය ස්ථානය හා වේලාව ප්‍රවේශ පත්‍රයේ සඳහන් කරනු ඇති.

## 02 සූදුසුකම්

මෙම වාචක පරීක්ෂණයට අයදුම්කළ හැකියේ සෞඛ්‍ය ආමාත්‍යාංශයේ ප්‍රාධික ඕල්පිය නොවන සේවා ගණය PL – 01 – 2006 (ඒ) සඳහා වන තනතුරුක (කාර්යාල කාර්ය සහයක, අයුරුම්කරු, පොත් බැඳුම්කරු, පාපදී පත්‍රිවිධිකරු, මුරකරු, ගබඩාකරු, විදුල් සේපාන ක්‍රියාකරු, අනු පිටපත් රෝතියෝ යන්තු ක්‍රියාකරු, ඉකින යන්තු ක්‍රියාකරු, සෞඛ්‍ය කාර්ය සහයක, (කාමාත්‍ය) සෞඛ්‍ය කාර්ය සහයක (කනිහිධි) I ග්‍රේනියේ පත්‍රිවීමක් ලබා සිටින හා මේ වන විට විනාගය සම්පූර්ණ නොකළ නිලධාරීන්ට පමණි.

සැලුකිය යුතුයි : - අයදුම්පත් හාරගත්නා අවසන් දිනය වන 2020.10.28. දින වන විට I ග්‍රේනියට පත්කර, අදාළ පත්වීම් ලිපිය ලබා ඇති නිලධාරීන්ගේ අයදුම්පත් පමණක් මා වෙත එවිට ක්වයුතු කරන්න.

(සැලුකිය යුතුයි) : - සෞඛ්‍ය ලේකම්ගේ පොදු වතුලේඛ ලිපි අංක 02- 90/2015 හා 2015.08.12 දිනති ලිපියේ සඳහන් 2012.07.20 දිනට කාර්යාල කාර්ය සහයක, පොත් බැඳුම්කරු, මුරකරු, ඉකින යන්තු ක්‍රියාකරු, සෞඛ්‍ය කාර්ය සහයක,(කාමාත්‍ය) සෞඛ්‍ය කාර්ය සහයක (කනිහිධි) I ග්‍රේනියේ වකර 05 ක් ඉක්මවා ඇති නිලධාරීන් මෙම විනාගයෙන් නිදහස් කර ඇති බවින් මේ සඳහා පෙනී සිටිය යුතු නොවේ. තවද සෞඛ්‍ය ලේකම්ගේ පොදු වතුලේඛ ලිපි අංක 02- 90/2015 (P) හා 2016.02.25 දිනති ලිපියේ සඳහන් පරිදි අයුරුම්කරු, පාපදී පත්‍රිවිධිකරු, ගබඩාකරු, විදුල් සේපාන ක්‍රියාකරු, අනු පිටපත් රෝතියෝ යන්තු ක්‍රියාකරු, යන තනතුරු සඳහා පැරණි බදාවා ගැනීමේ පටිපාටිය අනුව “ විෂය දැනුම ” හෝ “ ආයතන සංග්‍රහය ” හා “මුදල් රෙගුලාඩි ” යන එක් විෂයයක් හෝ සමත් නම්, නවබදාවා ගැනීමේ පටිපාටිය ක්‍රියාත්මක වන දින සිට කාර්යක්ෂමතා කඩුම් සමත් වීම අවස්ථ නැති.

### 03. අයදුම්පත්

මෙම වකුලේඛය අවසානයේ දක්වා ඇති ආකෘතිය අනුව අයදුම්කරුවන් විසින් සහය කරගතයුතු අයදුම්පත් ආයතන ප්‍රධානීය මගින්, කොළඹ 10, පුරුෂ බිඳීදැගම විමුවාන කිම් මාවත, අංක 385, "පුවකිරිපාය" අධිස්ථාන (විභාග) වෙත 2020.10.28. දින හෝ රට පෙර ලැබෙන සේ ලියපදිංචි තැපැලෙන් එවිය යුතුය. සැම අයදුම්පතාකම දක්වා ඇති තොරතුරු නිවැරදි බව ආයතන ප්‍රධානීය විසින් සහතිකතර නිවිය යුතුය. තම අයදුම්පත සමඟ රාජකාරී ලිපිනය හෝ පොදුගලික ලිපිනය ලියන ලද රු.45.00 ක් වටිනා මුද්දර අලවු 9x4 ප්‍රමාණයේ ලිපුම් කවර 02 ක් එවිය යුතුය. ප්‍රමාද වී ලැබෙන අයදුම්පත්ද, අකම්පුරුණ හෝ වැරදි සහිත වන අයදුම්පත්ද නැවත දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

යැයු.: - ආදර්ය අයදුම්පතෙහි ආකෘතියට අනුව, අයදුම්පතා පැවත්වා ඇත්තා අංක 01 සිට 05 දක්වාත් දෙවන පිටුවේ අංක 06 සිට 09 දක්වාත් සහය කළ යුතුය. ඉහත ආකෘතියට අනුකූල නොවන සියලුම අයදුම්පතා නැවත දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

### 04. විභාග ගාස්තු

- I විභාගයට පළමු වරට ඉදිරිපත් වන අයදුම්කරුවන් විභාග ගාස්තුවලින් නිදහස් කරනු ලැබේ. අනෙකුත් අයදුම්කරුවන් එක් විෂයකට රු. 25/- බැඳීන් අවලංගු නොකළ මුද්දර ඉල්ලුම් පත්‍රයේ අලවා තමන්ගේ අත්සන හා දිනය ගොදා අවලංගු කළයුතුය.
- II කිසිදු කරණුක් මත මෙයේ ගෙවන ලද විභාග ගාස්තු වෙනත් විභාගයක් සඳහා මාරු කිරීමක් හෝ ආපසු ගෙවීමක් සිදුකරනු නොලැබේ.

### 05. විභාගයට අනුලත්කර ගැනීම.

- I පිළිගත් අයදුම්පත් සඳහා අපේක්ෂකයන්ට ප්‍රවේශපත් නිකුත් කරනු ලැබේ. එම ප්‍රවේශපත් නියමිත පරිදි සම්පුර්ණකර පරික්ෂණ මත්ස්‍යිලය වෙත ඉදිරිපත් කළයුතුය. එයේ නොමතිව වාචක පරික්ෂණයට පෙනී සිටීමට ඉඩිදෙනු නොලැබේ.
- II විභාග අපේක්ෂක/අපේක්ෂකාවන් විසින් විභාග ගාලුව තැවත් පරික්ෂණ මත්ස්‍යිලයට ස්වකිය අන්තර්ගතව තහවුරු කළ යුතුය. ඒ සඳහා පහත දැක්වෙන මියකියටිල් අනුරිත් එකක් ඉදිරිපත් කළයුතුය.

- (අ) පාතික හැඳුනුම්පත  
(ආ) සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රට අදාළ ආයතනයක් මගින් විධිමත් ලෙස නිකුත් කරන ලද හැඳුනුම්පත  
(ඇ) වලංගු රියදුරු බලපත්‍රය  
(ඈ) වලංගු විදේශ ගමන් බලපත්‍රය

### 06. විභාග පරිපාටිය

- වාචක පරික්ෂණයකි. ( පරික්ෂණ මත්ස්‍යිලයක් මගින් අසනු ලබන ප්‍රශ්න සඳහා වාචකව පිළිතුරු සහයිම් කළ යුතුය)
- කාලය මිනින්දු 15 ඩි.
- මුළු ලක්ණු 100 ක් සමන් වීම සඳහා අවම වශයෙන් ලක්ණු 40 ක් ලබාගත යුතුය.

### 07. විෂය නිර්දේශ මාලාව

කාමානස පරිපාලනය :-


පළමුවනි හා දෙවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණයේදී ආවරණය වූ විෂයයන්ට අදාළව ගත වූ සේවා කාලය තුළ අදාළ ක්ෂේත්‍රය තුළ කිදු වී ඇති පටිපාටිමය, නිතිමය සංගේධනයන් වැනි වෙනස්වීම් පිළිබඳ සේවකයාගේ දැනුම සහ ඔහුගේ කාර්යයන්ට අදාළ හවුනකරණයන් පිළිබඳ සේවකයාගේ කුකලනා පිළිබඳ මැන බැලීම.

08. විභාග සම්බන්ධ රෙගුලසි අනුගමනය කිරීම

වාචික පරීක්ෂණයට අදාළව පනත්තු ලබන සැම රෙගුලසියකටද, විභාග කටයුතු සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ආහෙකුන් නිති හා රෙගුලසින්ට ද විභාග ආපේක්ෂකයන් අවනත විය යුතුය. එසේම වෙනත් අයදුම්කරුවෙකුට උදාවී කිරීමෙන් හෝ වෙනත් අයදුම්කරුවෙකුගෙන් හෝ පුද්ගලයකුගෙන් උදාවී ලබාගතීමෙන්ද වැළඳ කිවිය යුතුය. තවද ජ්‍යෙෂ්ඨ උපකරණ හා ඒ හා සමාන සහ්තිවේදන හා විද්‍යුත් උපකරණ භාවිත කිරීමෙන් වැළඳ කිවිය යුතුය. මෙම නිති කඩ කරනු ලබන ඕනෑම ආපේක්ෂකයෙකු දිඩුවම් ලැබීමට යටත් වනු ඇත.

09. කරණාකර මෙම වතුලේඛයේ අඩංගු දී තිබ ආයතනයේ නියුතු කියලුම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාධ්‍යමික ගිල්පිය තොවන සේවී) ගණයට අයත් PL – 01 – 2006 (ඒ) වැළැඳූ පරිමානය තියමකර ඇති I ග්‍රේනියේ තිබාරින්ගේ දැනගැනීමට සලස්වන්න. ( මෙම තොරතුරු [www.Health.gov.lk](http://www.Health.gov.lk) ලෙස අඩවියෙන්ද ලබාගත හැකිය.)

ස.යු මෙම වතුලේඛයේ කිංහල, දෙමළ සහ ඉංග්‍රීසි තිවේදනයන්හි පාඨ අතර යම් අනුකූලතාවක් මතුවුවනොත් කිංහල මාධ්‍ය විභාග තිවේදනය බලපෑවයේවේ.

  
මිවි. ඩී. ක්‍රිස්ත් ප්‍රාජපත්‍රමාර  
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (භාග්‍ය) II  
ලේකම් වෙතුවට  
සෞඛ්‍ය අමාත්‍යාංශය

මිවි. ඩී. ක්‍රිස්ත් ප්‍රාජපත්‍රමාර  
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (භාග්‍ය) II  
සෞඛ්‍ය සහ තුළු පෙළේද සේවා අමාත්‍යාංශය  
"පුවදිරිපාඨ"  
385, ප්‍රජන බද්දලේගම විමලවාය නොරු රාජ්‍ය කොළඹ 10.

EXP

## කාර්යාලිය ප්‍රාගෝපනය සඳහා

ଅଧ୍ୟାତ୍ମିକ ପଦାର୍ଥ

සොඩ් දුමාත්‍යාංගයේ ප්‍රධානීක ගිල්පිය නොවන සේවා ගණය

PL - 01 - 2006 (ලි) ජනතරව්වල I ශේෂිය යැදු වන කරුණක්ෂමතා කඩුම් පරේක්ෂණය - 2020 (පළමු වරාය)

01 (எ) (i) அயலுக்கிறாரே கமிட்டிக்கு நம (கிள்ளைன்) .....

(ii) ആധിക്യത്തിനു കൂടാതെ അപരിപാലന വിവരങ്ങൾ നൽകണമെന്ന് (ഇംഗ്ലീഷ് പേരിൽ അപരിപാലനം എന്ന്).

(iii) මෙහිරු සමඟ නම (සිංහලෙන් ) : .....

.....

(८)

- i. නතුරු .....  
ii. I ශේෂියට උසක්කල/ අන්තර්ගුහනුය කළ දිනය ..... මිටි අංකය .....  
iii. 2012.07.20 වන දිනට I ශේෂියේ සේවා කාලය.....  
iv. දැනට ලබන වාර්ෂික වැටුප .....  
v. ජ්‍යෙෂ්ඨ දුරකථන අංකය 

--	--	--	--	--	--	--	--

  
vi. ජාතික භැඳුනුම්පත් අංකය 

--	--	--	--	--	--	--	--

02 (අ) දැන් කේවය කරන ආයතනය  
(කිංහලෙන්)

(୧୯) ପଲ୍ଲେତ୍ କଣ୍ଠାଳ ଯେତେନାମି ତିଥ ଉଦୟତ୍ ପଲ୍ଲେ

(୧୯) ଶିଳ ଲାଗନ ଦିନ୍ତିକୁଳ

(၉) သိနာက ပြခေါက ပုံစံ တပါဒ အကျဉ်းလီမ မြှဖနယ လီယန လေ ၉" X ၄" အမာန်ထဲ ရဲ 45.00  
နဲ ၁၀၂၈၃ အာရုံ မြို့မြို့ ၁၀၃ နဲ ၁၀၂၈၃ အာရုံမြို့မြို့ အမြတ်ဆင့် လုပ်လွှဲး?

(g) (i) තැන්තු විවිධ ( විභාග )

(ii) හැපුර් බිජිනය ( රාජිකා කාලීන් පොරින් )

<sup>1</sup> See, e.g., *United States v. Ladd*, 10 F.3d 1250, 1254 (11th Cir. 1993) (“[A]nyone who has ever been to a library or a bookstore can attest that it is not illegal to own books.”).

Digitized by srujanika@gmail.com

(1) මෙර පුරුණ මෙම එකිනෙකට පෙනී දාරයේදී?.....

**මුද්දර කොට්ඨාස**

මෝර කොට්ට

## 05 අයදුම්කරුගේ සහතිකය

මගේ දැනුම හා විශ්වාසය පරිදි,

- (i) මෙම අයදුම් පත්‍රයේ සඳහන්කර ඇති තොරතුරු සහස බවත්, මෙම විභාගයට මා පෙනී සිටින්නේ ප්‍රථම වනාවට බැවින් විභාග ගාස්තු ගෙවීම අනවශ්‍ය බවත්/ ප්‍රථම වනාවට තොවන බැවින් රු.25.00ක් වටිනා මුද්දර අලවා ඇති බවත් \* මෙම අයදුම් පත්‍රයට මා විසින් අලවා ඇති මුද්දර අවලංග කිරීමට පෙර වලංග වූ පාවිච්ච තොකරන ලද මුද්දර බවත් ප්‍රකාශ කරමි.
- (ii) සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විභාග පිළිබඳව පනවා ඇති නිනිරිති වලට එකඟව කිය කිරීමටත්, මෙම විභාගය පිළිබඳ ව්‍යවස්ථාව අනුව මා තුහුදුක්සූ බව පෙනී ගියහොත්, මගේ විභාගපේක්ෂකත්වය අවලංග කිරීමට ගනු ලබන ක්වර හෝ නිරණයකට මම එකඟ වන බවත් මෙයින් සහතික කරමි.

දිනය.....

අයදුම්කරුගේ අත්සන

## 06 පොදුගලික ලිපිගොනු හාර විෂය තිලඛිරි/ තිලඛිරිනියගේ සහතිකය

මෙම අයදුම්පත හාරගත්නා අවසාන දිනයට පෙර මා වෙත හාරදුන් බවත්, පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරුවලට අනුව අයදුම්කරු විසින් තිවැරදිව මෙම අයදුම්පත සම්පූර්ණකර ඇති බවත්, මෙම අයදුම්පතේ පිටපතක් පොදුගලික ලිපි ගොනුවට ගොනුකළ බවත් සහතික කරමි.

දිනය.....

නම සහ අත්සන

## 07 ආයතන ප්‍රධානියාගේ සහතිකය

.....මහතා/මිය/මෙනවිය\*.....

තිලඛිරියකු වගයෙන් මෙම ආයතනයේ දේශීය කරන බවත් මෙම විභාගයට පෙනී සිටින්නේ ප්‍රථම වනාවට/ප්‍රථම වනාවට තොවන\* බවද රු ..... / ක් වටිනා මුද්දර මෙම අයදුම්පත්‍රයට අලවා ඇති බවද / මුද්දර ඇලවීම අනවශ්‍ය බවටද\* අයදුම්පතේ දී නිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත් මෙම විභාගවූයට පෙනී සිටීමට ඔහුව/ ආයට සුදුසුකම් ඇති බවත් සහතික කරමි. මා ඉදිරිපිටදී අත්සන් කළ බවද සහතික කරමි.

දිනය .....

ආයතන ප්‍රධානියාගේ අත්සන  
(මුළුව තබිය යුතුය)

## 08 වියෙශිත වනාපාර ප්‍රධානියාගේ සහතිකය

.....මහතා / මහත්මිය / මෙනවිය, .....

තිලඛිරියකු වගයෙන් මගේ ආයතනයේ දේශීය කරන බවත්, අයදුම්පතේ දී නිබෙන තොරතුරු අයදුම්කරුගේ පොදුගලික ලිපිගොනුවේ ඇති තොරතුරු අනුව නිවැරදි බවත්, මෙම විභාගයට පෙනී සිටීමට ඔහුව / ආයට සුදුසුකම් ඇති බවත් සහතික කරමි.

දිනය .....

විමලජාග කොට්ඨාග  
වියෙශිත වනාපාර ප්‍රධානියාගේ  
(\*අත්වශ්‍ය කොට්ඨාග කළ හරින්න )

අත්සන [රඹර මුදුව තබිය යුතුය]